

## නිදහසින් පසු කාමිකාර්මික ප්‍රතිසංස්කරණ තුළ දේශීය අනන්තාවයේ උපයෝගිතාවය (1948-1977 කාලය පිළිබඳව විමර්ශනාත්මක අධ්‍යයනයක්)

අබෙරන්හා ආර්.පී.ඩී,<sup>1</sup> අධිරාජනී එම්.කේ.එම්<sup>2</sup>

“අලුත් අලුත් දැ නොතනන ජාතිය ලොව නොනැසී - හිගා කැම බැරේවුණු තැන ලගී ගයා මුරගි” යන කුමාරතුංග මුනිදාසයන් ගේ ප්‍රකාශය ප්‍රකාරවම ජාතියක් කාලීන අවස්ථා හා විද්‍යාවේ දියුණුව හමුවේ ආර්ථික, සමාජ හා දේශපාලන ක්ෂේත්‍රයන්හි විවිධ වෙනස්කම් සිදු කිරීම අත්‍යවශ්‍ය සාධකයකි. ශ්‍රී ලංකාකේය ඉතිහාසය ගත් කළ වෙනස්වන ලෝකය හමුවේ ප්‍රබල වෙනස්කම් සිදු කරන ලද හැරවුම් ලක්ෂ්‍යයන් ගණනාවක් හඳුනා ගත හැකි ය. නමුත් ඕනෑම භූගෝලීය ඒකකයකට එහි වෙශෙන ජනතාවට අනන්‍ය වූ වසර සිය දහස් ගණනක් පුරා පැවත එන එකිනෙකට සම්බන්ධ සංස්කෘතික ප්‍රවාහයන් ඇති බැවින් බාහිරින් ඇැදුගත්තා ඕනෑම වෙනස්කමක් දේශීය රාමුවට ගැලපෙන ලෙස සකස් කර ගත යුතුය. 1948 නිදහස ලබා ගත් පසු ශ්‍රී ලංකික සමාජය තුළද ආර්ථික, දේශපාලන හා සමාජ වශයෙන් විවිධ පරිවර්තනයන් සිදු කරන ලදී. ඒ අතරින් එක් වැදගත් අංශයක් වූයේ මෙරට කාමිකර්මාන්තයේ සිදු වූ ප්‍රතිසංස්කරණයයි. විශේෂයෙන් ම විශේෂභරණ ක්‍රියාවලියන් සමඟ අධිරාජ්‍යවාදී බලවතුන් එතෙක් තම යටත්හාවයේ සිටි ආසියානු රටවල අනාගතය පිළිබඳ ප්‍රථ්‍යා සංවාදයක සිටි අතරතුර 60 දිගකයේ අප සමාජයට හරිත විෂ්ලවය (Green Revolution) සංකල්පය සමඟින් සුවිශාල කාමිකාර්මික පරිවර්තනයක් හඳුන්වා දෙන ලදී. දෙමුහුන් බිජ, වල්නාශක හා කාමිනාශක හාවිතය, යන්ත්‍රෝපකරණ හාවිතය හා වාරි කාමිකර්මාන්තය ඇතුළත් තාක්ෂණික සම්පිණ්‍යච්චනයක් මේ තුළ අන්තර්ගත විය. මෙසේ හඳුන්වා දැන් නව කාමිකාර්මික ප්‍රතිසංස්කරණ හරහා එතෙක් පැවතී දේශීය අනන්තාවයට ප්‍රබල වෙනස්කම් රාජියක් සිදු විය. මෙම අධ්‍යයනය හරහා එකිනෙකින් ප්‍රතිසංස්කරණ ඇතුළත් සිදුවූ පරිවර්තන අධ්‍යයනය කිරීම ප්‍රධන අරමුණයි. එහිදී ප්‍රාථමික හා ද්විතීක මූලාශ්‍ය මෙන්ම සම්මුඛ සාකච්ඡා හරහා දැන් එක්ස්ස් කරන ලදී. මෙසේ ඇති කරන ලද නව ප්‍රතිසංස්කරණ හරහා දේශීය කාමිකර්මාන්තයට සිදු වූ බලපැම් කෙසේද යන ගැටුව පාදක කර ගතිමින් මෙම පර්යේෂණය මෙහෙය වූ අතර එකිනෙකින් ප්‍රතිසංස්කරණ හඳුන්වා දී අඩංගුවසක් ගිය තැන කාමිකර්මාන්තයේ සාපේක්ෂ වශයෙන් අයහපත් ප්‍රතිච්චාක රසක් උද්ගත වී ඇතිවාට හඳුනා ගත හැකි විය. එනම්, දේශීය බිජ ලංකාකේය සමාජයෙන් ඇත් වීම, දේශීය තාක්ෂණය හා මිනිසුන් අතර තිබූ කාමිකාර්මික දැනුම වියැකි යාම, ගොවියාගේ ස්වාධීනත්වය අනිමි වීම, ප්‍රාදේශීය සම්පත් හාවිතය අවමවීම, බහු බෝග වගාව අනිමිවීම, ගොවි ජනතාව තෙකුරුවන් බවට පත් වීම හා වකුග්‍රා රෝගයේ ආරම්භය ආදි අපගමනයන් ගත හැකි ය.

**ප්‍රමුඛ පදු :** හරිත විෂ්ලවය, කාමිකාර්මික පරිවර්තන, බනාත්මක බලපැම්, සමාජ සංස්කෘතික හා සෞඛ්‍ය අංශයන්ට වූ බලපැම්, කාමිකර්මය ආශ්‍රිත ගැටු

<sup>1,2</sup> ඉතිහාසය අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය. [pramali.abeyrathna@gmail.com](mailto:pramali.abeyrathna@gmail.com)